

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, DECEMBER 1, 1899.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinances No. 1 of 1897 and No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 1st day of December, 1899, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, appear before me at the Ratnapura Kachcheri and make claim to the said and or to some interest therein :

I, Leonard William Booth, Government Agent for the Province of Sabaragamuwa, in pursuance of the powers in me vested by Ordinances No. 1 of 1897 and No. 1 of 1899, shall declare by writing under my hand that the said land, to which no claim has been made, is the property of the Crown.

L. W. BOOTH, Government Agent.

Description of Land referred to.

Land lot No. S 88 in preliminary plan No. 717 called Batakada, situate in the village Batakada in the Palle pattu of the Nawadun korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 458 acres 2 roods and 10 perches (a certified copy whereof is hereunto annexed), and bounded as follows : on the north by Kosgahakanuihahena or Mukalanakanuihahena claimed by the people of Elapata Walawwa and Induwaladola ; on the east by lot U 88 in preliminary plan No. 717 called Galapallehena claimed by Mohottihami and Hulawalige Menika, Haduliyaddagawahena, Dolagawahena, and Owitagawahena claimed by Acharige Samuel Naide and Dingiri Appu and others, and Gala-assedola ; on the south by Maraliya alias Mahadola ; and on the west by Tennapitahena, Karuwalamukalana, and Halgahahena claimed by the people of Elapata Walawwa.

Excluding the land called Galapallehena (lot T 88 in preliminary plan No. 717) included within these boundaries.

මෙහි පහත සඳහන්වන ඉඩම සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්ද්‍රවනම් එ අං වම් 1899 ක්ව දෙසැම්බර් මස 1 වෙනි දින පටන් හත්මසක් ඇතුළත රත්නපුරේ කච්චරියට ඇවිත් මා ඉදිරිපිට පෙනීසිට එක් ඉඩමට තිබෙන අයිතියම නොහොත් එ සම්බන්ධව තිබෙන වැදගත්කම කියා නොසිටියොත් සබරගම දිසාවේ ආණ්ඩුවේ එපත්ත උන්කුත්පේ වන ලැන්රි විලියම් බ්‍රික් යන මා විසින් වම් 1897 තේ 1 වෙනි ආඥාවෙන් සහ වම් 1899 තේ 1 වෙනි ආඥාවෙන් මෙ ලාභී තිබෙන බලපෑම්වත්කමවල ප්‍රකාරයට අයිතිකමක් කියා නොසිටිය එ ඉඩම රජයට අයිති බව මගේ අත්සන ඇති ලියවිලිකින් එලිදරව් කරණබව මෙසින් දැනගත යුතුයි.

ඇල්. ඩබ්ලිව්. බුත්, ආණ්ඩුවේ එපත්ත වමික.

සබරගමු දිසාවේ රත්නපුරේ දිස්ත්‍රික්කට අයිති නවදුන්නෝරලේ පල්ලේපත්තුවේ බටකඩ යන ගම තිබෙන නොමිමර 717 ප්ලාන් කඩදසියේ පෙහිසන අක්කර 458, රූඩ්ස් 2, පර්ච්ස් 10 පිසාලකම ඇති මීට අමුතුව සහතික සිතියමේ පෙහිසන බටකඩ කිසන නොමිමර S 88 දරන බිම්කවිටියට මාසිම්—උතුරට ඇලපානවලව්වේ උදව් අයිතිකම් කිසන කොස් ගහකනුඉහලයේ නොහොත් මුකලාත් කනුඉහලයේ සහ ඉදවලදෙල ; නැගෙනහිරට මොහොර්ට්හාමි සහ හුලවලියේ මැනියා අයිතිවාසිකම් කිසන ගලපල්ලේ ගෙන කිසන නොමිමර 717 දරන පැලෑටි කඩදසියේ පෙහිසන U 88 දරන ජම් කවිටියද, ආවර්ගේ සාමුවෙල් ගෙනදේ සහ ඩින්හිරිඅප්පු සහ නවත් අං අයිතිකම් කිසන හවුලියද්දොවාගෙන, දෙලොවා ගෙන සහ මිට්ටොවාගෙන සහ ගලපල්ලේ දෙල ; දකුණට මාරලිය නොහොත් මහදෙල සහ බස්නාහිරට ඇලපානවලව්වේ උදව් අයිතිවාසිකම් කිසන තැන්නපිටගෙන, කරුවල මුකලාන සහ හල්ගහලයන්ගේ.

ඉහතක මාසිම්වලට මැදිව ගලපල්ලේ ගෙන කිසන නොමිමර 717 දරන පැලෑටි කඩදසියේ පෙහිසන T 88 දරන බිම්කවිටිය අත්කරය.

ඉව්වතිවිත්තලින් තිසතිසාසිය 1899 ම් බ්‍රහ්-ත්ත මාර්කුම්මාතම 1 ර් තිසතිසිලිඉරුත්ත මුණර් මාසුත්තිරු ඉන්ඳාක ඉත්ත සිමි ව්වතිත්තිරුත්තම කාණියිල් ඉව්වති උදර්තයේනුම තර්කරුත්තරුණ්ඩෙන උරිත්තප්පොස වොර්කර් යාඉරුත්තර්, අවර්කර් ඉරත්තිසපුරික් කප්පොරියිල් ඉන්ඳාක මුණපාක වර්ත තෙරිප්ටු මොර්පා කාණිඉලු අලලා අතිල් යාත්තම උදර්තයේ අවර්කරුත්තරුණ්ඳා උරිත්තයේ කාර්ධිලානෙරි, ඉපර්කරුණෙ මාකරා ඉන්ඳාක මොර්ත අසන්ඉ ලියලා—විලියම් මුත් ඉසිය රාණ් 1897 ම් 1899 ම් බ්‍රහ්-ත්ත මුත්තලාම ඉලකකප් ප්ට්-ත්තිලා ඉන්ඳාක සිදාත්තිරුත්තම තත්තවත්තයේකොණ්ඉ සොලප්ට්ට උරිත්තප්පොසාත කාණි මුඛ් කුරිය ඉත්තමෙණ් ඉන් කෙයොර්ප්ට්ටෙලුති වෙඉර්ප්ට්ටෙත්තවෙනෙප්ත අරිත්තකොර්ක.


ඉ. උ. ඩබ්ලිව්. මුත්, කොර්කරුණෙ මොර්ත අසන මුත්තර.

සොලප්ට්ට කාණියිල් ව්වරම.

පර්කරුණ මාකරාණත්තයේප්පොර්ත ඉමෙර්ධිනපුරි තිලිතිරිඉලිඉරුත්තම තවත්තෙරිකරුණ පල්ලෙපත්ත වාචින් පදකඩ යෙණ්නුම කිරාමත්තිලිඉරුත්තම පදකඩ යෙණ්තරුණකප්ට්ටම 717 ම් ඉලකක පිර්තමපදත්තිලි කාණ්ප්ට්ටම S 88 ඉන්ඳාක කාණිත්තරුණ්ඉ 458 අක්කර් 2 රු 10 පර්සල් අත්තාට්ටිපණ්ණප්ට්ට පදකඩ යෙණ්නු (ඉත්තදාණ් අරුණකප්ට්ටිඉරුත්තරුණ්ඉ), ව්වසාලමුණ්ඉ ඉත්තකාණිඉලු ඉලිඉ : වදකටු-අලපාතවල්ව්වුණ්ඉ

சனங்கள் உரித்துப்பேசப்படும் கொஸ்காகணவிகாகேன அல்லது மூகலானகணவிகாகேன யென்னும் காணியும் இந்துவளதொளையும்; கிழக்கு-717 ம் இலக்க பிரதமபடத்தில் U 88 எனக்காட்டும் கலபல்லேக்கை, மொகொட்டிகாரியும் ரூலவாலிகை மணிகாவும் உரித்துப்பேசப்படும் காணியும், ஆசாரிகை சாமெல் நயிதேயினும் டின் சிறி அபுவினும் மறுபேறும் உரித்துப்பேசப்படும் கடுவியத்தகாவாகேன, தொளகாவாகேன, ஓவிடகாவாகேன எனனும் காணித்துண்டுகள் கலாசுதொலவும்; தெற்கு-மகதொல அல்லது மாறலியதொல; மேற்கு-அலபாதவல்லவிரெக்கும் சனங்களினால் உரித்துப்பேசப்படும் தென்னபிடகேன, கருவலமூகலானவும் கல்காறும் கெயும்.

இந்த எல்லைக்குட்பட்ட காணியிடங்களில் 717 ம் இலக்க பிரதமபடத்தில் T 88 எனக்காட்டும் கலபல்லேகை எனனும் காணித்துண்டு பிறனிக்கலாக.



Lot S 88 called Batakada, in extent 458A. 2R. 10P., situated in Batakada village in the Palle pattuwa of Nawadun korale.

Surveyor-General's Office,
Colombo, July 7, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, DECEMBER 1, 1899.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinances No. 1 of 1897 and No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 30th day of November, 1899, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, appear before me at the Kegalla Kachcheri and make claim to the said land or to some interest therein :

I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, in pursuance of the powers in me vested by Ordinances No. 1 of 1897 and No. 1 of 1899, shall declare by writing under my hand that the said land, to which no claim has been made, is the property of the Crown.

BERTRAM HILL, Assistant Government Agent.

Land referred to.

Lot 9,225 on preliminary plan 4,095 called Kadigollemukalana, situate in the village of Weligomuwa in Walgam pattu of Kinigoda korale, in the District of Kegalla, containing in extent 8 acres and 35 perches, as described in the annexed plan, and bounded as follows : on the north-east by temple land (forest), Hapugahahena claimed by Dingiri Appuhami, and Hapugahahena claimed by Sonuttara Unnanse ; east by road from Rambukkana to Belgoda estate ; south-west by Eriange claimed by Kirihamy, Ritigahakumbura claimed by Punchirala, Erianga claimed by Dingiri Appu, and Nagahakumbura claimed by Dingirihami ; west by Erianga, Kanattewatta chena claimed by Kirihami ; and on the north-west by chena.

මෙහි පහත සඳහන්වන ඉඩම පම්බෙඩව අසිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්නවානම් ඒ අය වම් 1899 න්ඩු නොවැටී වර් මස 30 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළත කැලප්ලේ කවිචේරියට ඇවිත් මා ඉදිරිපිට පෙනීසිට එහි ඉඩමට තිබෙන අසිතිකම නොහොත් ඒ පම්බෙඩව තිබෙන වැදගත්කම කියා නොසිටියොත් බර්ට්‍රම් හිල් සබරගමු දිසාවේ කැරව් දිස්ත්‍රික්කුවේ උපළුපත්තලන්නාන්සේ යන මා විසින් වම් 1897ගේ 1 වෙනි ආඥාපණයෙන් සහ වම් 1899ගේ 1 වෙනි ආඥාපණයෙන් මට ලැබී තිබෙන බලපූර්වත්කම්වල ප්‍රකාරයට, අසිතිකමක් කියා නොසිටිය ඒ ඉඩම රජපන්නය ඉඩමක් බව මගේ අත්සන ඇති ලියවිල්ලකින් එළිදරව්කරණ වෙ මෙසින් දැනගත යුතුයි.

බර්ට්‍රම් හිල්, ආණ්ඩුවේ උපළුපත්ත වමිහ.

කියන්නේ මේ ඉඩම ගැණයි.


කැලප්ලේ දිස්ත්‍රික්කුවේ කිනිගොඩකෝරලේට අසිති වල්ගම්පත්තුවේ වැලිගමුව යන ගම තිබෙන නොමිමර 4,095 ප්ලාන කඩදැසියේ පෙනීගත අක්කර 8කුත්, පාර්චස් 35ක් විසාල මට අමුනාපු සහතික සිතියමේ පෙනීගත කාසියොල්ලේ මුකුලාන කිසත නොමිමර 9,225 බිම්කවිටියට මාසිම්—උතුරු කැලණේඉරට පත්සලේවත්තේ කැලප්ලේ, පිංහිරිඅප්පුකාම් අසිතිකම් කිසත හපුගහගේනද, බස්නාහර උන්නාන්සේ අසිතිකම් කිසත හපුගහගේනද; කැලණේඉරට රඳුක්කන සිට වෙල්ගොඩවත්තට යන පාරද; දකුණු බස්නාහිරට කිරිකාම් අසිතිකම් කිසත ඉරිආගද, පිංහිරි අසිතිකම් කිසත රිටිගහකුඹුරද, පිංහිරිඅප්පු අසිතිකම් කිසත ඉරිආගද, පිංහිරිකාම් අසිතිකම් කිසත නාගහකුඹුරද; බස්නාහිරට එරිආගද, කිරිකාම් අසිති කම් කිසත කනන්නේ වත්තේ ගේනද; උතුරු බස්නාහිරට ගේනත්ස.

පර්දිතම් චුම්, දතව් අරසාද්සි ඉසෙණ්ඩු.

සැදිය කාණි.

කෙසාලේ යුක්තිකර්මයේ සේර්විසි කිනිකොට්ටෙ කොර්නියල් වලකම් පත්තුවෙහි වෙබ්කොට්ටෙ ගණ සිරි කිරාමත්තිලිඟුරු කුම සුමනේරාජවංශයෙන් අනුමත කෙරුණු 4,095 මි. ඉලක ප්‍රාග්ධන ප්‍රකාරයෙන් 9,225 මි. ඉලක බිලප්පුණ්ඩු 8 අක්කර 35 පර්චස් විවරාලයක් ඇති, මුත්තලේ අනුමත වූයේ පිලානේ කළු

சியில் காட்டிய காணிக்கு எல்கையாவது : வடகிழக்கு-கோயிலுக்குசேர்ந்த யிடமும், டிங்கிரி அப்புஜியி உரித்து
பேசும் அப்புகாவன, சோனுத்தற உன்னுன்சே உரித்துபேசும் அப்புகாவன ; கிழக்கு-றம்புக்கணையிலிருந்து பெல்
கொடை தோட்டத்துக்குபோறபாதை ; தென்மேற்கு-கிரிஜியி உரித்துபேசும் யீரிஅன்கே, புன்சிரூலை உரித்து
பேசும் ரிட்டிகாகும்புற, டிங்கிரி அப்பு உரித்துபேசும் யீரிஅன்கே, டிங்கிரிஜியி உரித்துபேசும் நாகாகும்புற ;
மேற்கு-யீரிஅன்கே கிரிஜியி உரித்துபேசும் கனத்தேவத்தேவனயும் ; வடமேற்கு-சேனை.



Lot 9,225 called Kadigolle Mukalana, in extent 8A. 0R. 35P., situated in the village
Weligomuwa in Walgam pattu of Kinigoda korale.

Surveyor-General's Office,
Colombo, August 12, 1899.

S. J. C. MOBB,
for Surveyor-General.